

**1.1 මතය**

---

ලංකා හොස්පිටල් ඩයග්නොස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් හි (සමාගම) 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය , ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය , හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් , සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2018 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධි විධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ 2018 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වන වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

**1.2 මතය සඳහා පදනම**

---

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තව දුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක අවප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බවට අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචාවක් හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන අතර , දුස්සන්ධානය , ව්‍යාජ ලේඛන සැකසීම , වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇති වීමට හේතුවේ.
- අවස්ථානෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුවේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම්වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය , පද්ධති , පටිපාටි , පොත් පත් , වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී , පද්ධති , පටිපාටි , පොත් පත් , වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වා ගෙන යනු ලැබේ ද යන බව,

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව , සමාගම ක්‍රියා කර ඇති බව,
- සමාගම සිය බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස , කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන**

**1.5.1 ගිණුම්කරණය අඩුපාඩු**

|   |  |  |
|---|--|--|
| <p><b>විගණන නිරීක්ෂණ</b><br/>විගණන ගණනය කිරීම් අනුව 2018 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු පොළිය රු.6,583, 014 ක් වූ අතර ලෙජර් ගිණුමට අනුව එය රු.5,534,580 ක් විය. එබැවින් රු.1,048,434ක වෙනසක් නිරීක්ෂණය විය.</p> | <p><b>කළමණාකරණයේ අදහස් දැක්වීම</b><br/>ගැලපීම පසුව සිදු කරනු ලැබේ.</p> | <p><b>නිර්දේශය</b><br/>ලැබිය යුතු පොළිය අදාළ කාලච්ඡේදය සලකා බලා ගණනය කළ යුතුය.</p> |
|---|--|--|

**1.5.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා**

|   |   |  |                                     |   |   |
|---|---|--|-------------------------------------|---|---|
| <p><b>විෂයය</b><br/>සිෂෙල්ස්හි රසායනාගාරයෙහි ඇති නොගය</p> | <p><b>මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම</b><br/>රු.2,595,182</p> | <p><b>අනුරූපී වාර්තා අනුව වටිනාකම</b><br/>රු.4,264,448</p> | <p><b>වෙනස</b><br/>රු.1,669,266</p> | <p><b>කළමණාකාරීත්වයේ අදහස් දැක්වීම</b><br/>සමාගම පද්ධතියක් නිර්මාණය කරමින් පවතී</p> | <p><b>නිර්දේශය</b><br/>මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති අගයන් අනුරූපී දත්ත සමග අනුරූප විය යුතුය</p> |
|---|---|--|-------------------------------------|---|---|

**1.6 තොරතුරු තාක්ෂණ (IT) පොදු පාලන ක්‍රම**

|   |   |   |
|---|---|---|
| <p><b>විගණන නිරීක්ෂණය</b><br/>ආයතනයේ තොරතුරු තාක්ෂණ පද්ධතිය 2018.12.31 දිනට තොග කාල විශ්ලේෂණය ලබා ගැනීමට පහසුකම් නොසපයයි.</p> | <p><b>කළමණාකාරීත්වයේ අදහස් දැක්වීම</b><br/>ආයතනයේ දැනට පවතින SRP (Super religare laboratory Resource Planners) පද්ධතිය තොග කාල විශ්ලේෂණ ලබා නොදෙන අතර ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශය එම පහසුකම් ලබා ගැනීම සඳහා පද්ධතිය සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.</p> | <p><b>නිර්දේශය</b><br/>ආයතනයේ පවතින තොරතුරු තාක්ෂණ පද්ධතියට අදාළ වැඩි දියුණු කිරීම් කළ යුතුය.</p> |
|---|---|---|

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 254,798,395 ක ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු.171,871,852ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.82,926,543ක් හෝ සියයට 48.25 ප්‍රතිශතයකින් වර්ධනයක් නිරීක්ෂණය විය.

2.2 අනුපාත විශ්ලේෂණය

|                                     | 2018  | 2017  |
|-------------------------------------|-------|-------|
| ජංගම වත්කම් අනුපාතය වාර             | 3.60  | 3.12  |
| ක්ෂණික වත්කම් අනුපාතය වාර           | 3.24  | 2.94  |
| දළ ලාභ අනුපාතය සියයට                | 52.43 | 47.11 |
| යෙදවූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ සියයට | 32.62 | 26.04 |
| තෝලන අනුපාතය                        | -     | -     |

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මතභේදයට තුඩු දෙන ගනු දෙනු

| විගණන නිරීක්ෂණ  | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම   | නිර්දේශය   |
|---|--|--|
| වෛද්‍යවරයාගේ අදහස් දැක්වීම පාදක කර ගෙන රසායනාගාර පරීක්ෂණ සඳහා කල් ඉකුත්වූ ඖෂධ භාවිතා කිරීම සමාගම විසින් සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙලයි. | සමහර අවස්ථා වල රසායනාගාර සඳහා ලොව පුරා ඇති කර්මාන්තයේ පිළිගත් රීතීන්ට අනුව දැඩි අධීක්ෂණයකින් යුතුව කල් ඉකුත් වූ උත්තේජකයන් භාවිතා කිරීමට ඉඩ දෙනු ලැබේ. | ගුණත්වය ආරක්ෂා කරන අතරතුර කර්මාන්තයේ සම්මතයන් සහ රීතීන් සමග අනුගත විය යුතුය. |

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

| විගණන නිරීක්ෂණය   | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම   | නිර්දේශය   |
|---|--|--|
| LHD/18/00148/HS/P297 සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාකරන හෙමටොලොජි ඇනලයිසර් (Hematology Analyzer) යන්ත්‍රයක් සැපයීම සහ ස්ථාපනය කිරීම.   | මෙම ලංසුව සඳහා අඩුම මිල ගණන් සහ අදාළ ඇගයීම් නිර්ණායක සලකා බලා තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් බයෝ මෙඩිකා ආයතනය තෝරා ගෙන ඇත. සැපයුම්කරුවන් විසින් ලංසු ලේඛන ආවරණ ලිපිය අත්සන් කර ඇති නිසා විගණක සඳහන් කර ඇති කරුණ හේතුවෙන් සැපයුම්කරු ප්‍රතික්ෂේප කිරීම ආයතනය සම්බන්ධයෙන් | රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය කළ යුතුය. |
| ඉහත සඳහන් ටෙන්ඩරය ප්‍රදානය කරනු ලැබ ඇත්තේ බයෝ මෙඩිකා ආයතනයටයි. (Biomedica (Pvt) Ltd) .ලංසුකාර ඉහත සඳහන් සමාගමේ බලයලත් නිලධාරියකු විසින් මිලකියුම් ලේඛනය අත්සන් කර නොතිබුණි. බලයලත් නිලධාරියකු විසින් ලංසු හා මිල උපලේඛනය අත්සන් කිරීමට අපොහොසත්වීම ලංසුවල වලංගුතාවය කෙරෙහි බලපානු ලබයි. ප්‍රසම්පාදන කාර්යය සංග්‍රහය කාණ්ඩ 7.8 අනුව , ලංසුවල |  |  |

වලංගුතාවය කෙරෙහි බලපානු ලබන බැහැරවීම් ශක්‍ය තීරණයක් නොවේ.  
ප්‍රධාන බැහැරවීම් ලෙස සලකනු ලැබේ. ප්‍රධාන  
බැහැරවීම් සහිත ලංසු අදාළ ලංසුව තුළින් කර  
ප්‍රතික්ෂේප කළ යුතුය.